

**නුවරකලාවියේ පැරණි ජනසමාජය විසින් හාටිත කරන ලද
ප්‍රාථමික සන්නිවේදන ක්‍රමෝපායයන් තුළින් ප්‍රකට කෙරෙන
මානවවිංග විද්‍යාත්මක වෘද්ධියමය සංලක්ෂණ පිළිබිඳ අධ්‍යයනය**

සේන නානායක්කාර

ජ්‍යෙෂ්ඨ කිරීකාචාර්ය, මානවකාසුනු අධ්‍යයනාංශය, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය, මිහින්තල
[senananayakkara@gmail.com](mailto:senanananayakkara@gmail.com) / 071 810 1539

හැඳින්වීම සහ අරමුණ

මානව සම්භවයේ සිට අද දක්වා දිගුකාලීන පරිණාමිය කාලපරිවර්තීය කුළ මානව සමාජ අභ්‍යන්තරයෙහි සිදු වී ඇති විවෘතතා අප්‍රමාණ වෙයි. වර්ගයාගේ පරිණාමිය සම්බන්ධතා මෙන් ම අදාළ පාරිසරික ස්වරුපයන් ද ඒ හා බැඳේ. ඒ අනුව, සන්නිවේදනය වූ කළේ මානව සංහතිය කුළ එ තෙක් මෙ තෙක් පෙන්නුම් කෙරුණු විසින්වතම විපරියාසය ලෙස (Million 1968:211) මේ වන විට හිඳුනාගෙන ඇත. එය මානව සම්භවයේ සිට පශ්චාත් තුළතනය දක්වා වූ දුෂ්කර ගමන්මිග කුළ කැපී පෙනෙන්නකි. නියෝගිත හුගෝලිය කලාපයක් කුළ රට අදාළ සිද්ධිමය විග්‍රහයක් විද්‍යාත්මක ආස්ථානයක් සහිත ව පෙළගැස්වීම සමාජ ප්‍රගමනයට මහත් සේ එලදායක වේ. එකී පසුවීම කුළ තුළරකලාවියේ පැරණි ජනසමාජය විසින් හාටිත කරන ලද ප්‍රාථමික සන්නිවේදන ක්‍රමෝපායයන් කෙරෙහි තුළතන මානවවිංග විද්‍යාත්මක අර්ථකථනයක් සෞයා යැම මෙහි ප්‍රමුඛ අධ්‍යයනය වෙයි.

අධ්‍යයන ගැටුව

මිනිසා විද්‍යාවෙන් හා තාක්ෂණයෙන් දියුණුවත්ම රට සමගාමී ව සෙසු සෙෂ්‍යයන් තුළින් ද විවිධ උච්චාවනයන් විද්‍යාමාන වේ. ඒ පිළිබිඳ ව කාලානුරුප ව විමසා බැඳීම දියුණුවෙමින් පවත්නා සමාජයක් කෙරෙහි වන සාධනීය බලපෑමකි. එ බැවින්, එ වකට තුළරකලාවියේ පැරණි ජැමිරන සමාජය විසින් හාටිත කරන ලද ප්‍රාථමික සන්නිවේදන ක්‍රමෝපායයන් කිහිපයක් පමණක් මෙහි ද අප අධ්‍යයනයෙහි ලා කෙන්දු වෙයි. මානවවිංග විද්‍යාවට අනුව, එහි වෘද්ධියමය සංලක්ෂණ (progressive distinguished) පිරික්සීම අතිය පරේයේෂණාත්මක ය.

අධ්‍යයන ක්‍රමවේදය

මානව විද්‍යාවෙන් හෝ සමාජ විද්‍යාවෙන් විග්‍රහ කෙරෙනු යේ මානව සමාජ සම්බන්ධතා පිළිබිඳ ව ය. අතිත හා වර්තමාන කාලද්වය මේ සිද්හා ප්‍රස්තුත කොට ගැනේ. අතිතය පිළිබිඳ විමර්ශනයේ ද එහි ජනාශ්‍රිතමය හා සාහිත්‍යමය මූලාශ්‍රය වඩාත් වැදගත් වෙයි. එ බැවින්, ලිඛිත ව, අලිබිතව හෝ වාචික ව, අවාචික ව හෝ වෙනත් හිඳුවලියක් කුළ ගොඩිනැගුණු සාහිත්‍යමය සාධක පරිශ්‍රීනය මෙහි ප්‍රධානතම අධ්‍යයන ක්‍රමවේදය වෙයි. ඒ හැර, විද්වතුන් මෙන් ම, අදාළ භුගෝලිය කලාපයෙහි ජනමත නායකයින් හා වියපත් ගැමියන් සම්මුඛයෙහි සාකච්ඡා කිරීම ද එක සේ වැදගත් වී ය.

සාකච්ඡාව හා ප්‍රතිඵල

සන්නිවේදනය මානව උරුමයකි. එය මානව සන්නිවේදනයෙහි ලා, විග්‍රහ කිරීමේ ද හාජාත්මක ප්‍රවනතා ප්‍රමුඛ වෙයි. එය ද වාචික හෝ අවාචික විය හැකි ය. සියල්ලෙන් සිදුකෙරෙනු යේ සංඡා හා සංකේත (signals and symbols) අදහස්, ආකල්ප, හෝ හැඟීම් ප්‍රකාශ කිරීමයි. ඒ අනුව, තුළරකලාවියේ පරණි ගැමිරන සමාජය විසින් හාටිත කරන ලද ප්‍රාථමික සන්නිවේදන ක්‍රමෝපායයන් කිහිපයක් පමණක් මෙහි ද අප අධ්‍යයනයෙහි ලා කෙන්දු වෙයි. මානවවිංග විද්‍යාවට අනුව, එහි වෘද්ධියමය සංලක්ෂණ (progressive distinguished) පිරික්සීම අතිය පරේයේෂණාත්මක ය.

'ඉදිකුඩුල්ලට ලි දුම්ම' වැනි මූලික හිඳුවක් නිසුන් කොට ගනිමු. කඩුල්ලට එක ලියක් දමා ඇත්නම් ගෙහිමියා ලිගපාතක සිටියි.

ලි දෙකක් වූයේ නම් වැවපිටියට, හේතුව හෝ කුණුරට ගොස් ඇති බවත්, ලි තුනක් ම (සියල්ල ම) දමා ඇත් තම් ඔහු ඇතක ගොස් හෝ දින දෙකතුනකට ගෙදර තැති බවත් කියාපායි. මෙය සරල අරුත් දනවන්නකි.

තුතන මානවවිද්‍යාවේ පුරෝගාමී පර්යේෂකයෙකු වූ ප්‍රාන්ස් බොඟාස් ගේ අදහසකට අනුව, පරිසරයේ ඇති සියලු අංගෝධාරිය හා ප්‍රාන්ස් මක මෙවලම් වේ. රුපමය පරිකල්පනාය මානවයාට ආවේණික වන බැවිනි. පුරාණ ගැමීතන සමාජය හා බේදුණු ගම, වැව, පන්සල, හේතු, කුණුර හා සෙසු සාමාජික ආයතන ද, දෙනික ජීවන වර්යාවට අදාළ ක්‍රියාකාරකම් ද මානවවිද්‍යාවේ හැඳින්වෙනුයේ ප්‍රගතිකාරක අවශ්‍යතා (progressive needs) නමිනි (Servisses 1960:21-26). එකී අවශ්‍යතා පුරුණය කිරීමෙහි ලා හාවිත සකලවිධ හොතිකන්වයන් සහ ආධ්‍යාත්මිකන්වයන් ද තුවරකළාවියේ එ වක ජනප්‍රජාව කෙරෙහි සම්ප ව පැවැතිනි. ඉදිකුඩාලට ලි දූමීමේ සන්නිවේදනය අරුත්බර සමාජ කාර්යයක් වන්නේ එ බැවිනි. 'අණබෝලය බැඳීම' හා 'වසංගතවැටිය කැපීම' ද එ බේදු ම සන්නිවේදන ක්‍රියාකාරකමනි.

'අණබෝලය' යනු මහගමරාල විසින් හෝ වේල්විදානේ විසින් නිකුත්කරනු ලබන නියෝගයකි. බෝල්පනා අතු තුන් මිටක් සුදු රෙද්දකින් මතා පයින්චිකරුවකු අත කිසිවෙකු වෙත එවීම ද අණබෝල බැඳීමකි. එය විදානේ උන්දී හෝ මහගමරාල විසින් එවින ලද කැඳවුම් ආයුධකි. එකී බෝල්පනා තුන්මිට හොඳින් ඉදුණු තයිමිරිස් කරලක් ද ඇදා තිබුණේ තම් තත්ත්වය අතිය හයෝකර ය. එය ක්‍රියාකාරක කැඳවුමකි. කිසිදු සමාවක් තැක පුදිතයා අදාළ ගමරාල වෙත හෝ විදානේ උන්දී හමුවට එකෙනෙහි ම යා යුතු ය (නානායක්කාර 1999 47:48). එ සේ තැති තම් එය සාමාන්‍ය වශයෙන් කෙරෙන දෙනික තොරතුරු සන්නිවේදනයකි. වැව හා එහි වතුර ආරක්ෂා කරගැනීම, ගැමීයා අතර සම්ගිය හා සාමුහිකත්වය ආරක්ෂා කරගැනීම, ඔවුන් අතර විනය හා සඳාවාර සම්පන්න වර්යා පවත්වා ගැනීම, කළට වෙළාවට ගොයිතැන්බත් කිරීමට අදාළ කටයුතු සැලසුම් කිරීම හා යහපාලනය පවත්වාගැනීම යන පොදු අවශ්‍යතා

මෙමගින් අරමුණු කෙරේ. වසංගත අණබෝල, වරිගතහංචි අණබෝල හා නායිගල අණබෝල යනුවෙන් එය විවිධ අවස්ථාවන්හි ද විවිධ අරමුණු ඉටුකරගැනීම සඳහා විවිධ ස්වරුපයෙන් හාවිත කෙරේ.

'වසංගතවැටිය' ද එ බදුම සංකේතාත්මක සන්නිවේදනයකි. සතුන්ගෙන් මිනිසුනට බේවෙන ලෙඩ රෝග මෙන් ම සතුන්ගෙන් සතුන්ට බේවෙන ලෙඩ රෝග ද ගමේ ගොඩි බහුල ය. යම් විටෙක එය ඉතා බරපතල සමාජ ව්‍යසනයක් දක්වා පැනිර යා හැකි දුර්ලක්ෂණයකි. ගවයන්ට, එම්වන්ට, කුණුලන්ට, බල්ලන්ට හා බලපුන්ට බේවන වසංගත රෝග විශේෂ වෙයි. වසංගත වැටිය යනු එ බදු නිවේදනයක් අවාවිත ව ප්‍රකාශ කරන්නකි. ගම් දෙකක් අතර ඇති ප්‍රවු කැලු මණ්ඩියෙහි අධි තුනහතරක් පළලින් කෙටෙන බීම් තීරුවකින් එය පෙන්තුම් කෙරේ (නානායක්කාර 1999:48). ඒ ඒ ගම්බීම් අතර සතුන් අයාලේ නොයවන්නට එ විට ගම්මු වගබලා ගනිති.

මානව විද්‍යාවට අනුව, අතින් ජනප්‍රජාව සිට කාලාන්තරයක් තීස්සේ පැවත එන පරිකල්පන ගක්‍රතාව (imaginative potentials) හිදුනාගැනීම මෙහි අර්ථෝදියිපනයෙහි ලා මහිගු පිටුබලයක් වෙයි. එය අවික්කාණික ව සිදුවන්නකි. දෙනික ජීවිතය තුළ ගැමීයා මුහුන දෙන සකලවිධ සිදුවීම් කෙරෙහි ලා නිශ්චිත වූ සමාජ අර්ථයක් (social meaning) ඇතැයි යන්න අතියෝගික්තියක් තොටෙ. එය යථාර්ථයක් හෝ ධර්මතාවක් ලෙස ද කෙනෙකුට අර්ථ දක්වීය හැකි ය. 1954 දී පැරුල්බි ගායින්කල් මානවවිද්‍යා ක්‍රම්දාන්තයෙන් (the theory of ethnomethodology) හඳුන්වා දැන්නේ මෙයයි (රත්නපාල 1986:205-206). එහෙත්, මේ සියල්ලට යම්කිසි අගයක් හෝ වටිනාකමක් සම්ප වනුයේ නිශ්චිත සංස්කෘතික පරිසරයක් තුළ ද බව අවධාරණය කෙරේ. අදාළ ජනප්‍රජාව සහ ඔවුන් ජීවත්වන පාරිසරික තත්ත්වයන් මෙන් ම, වික්කාණමය ස්වභාවයන් ද එහි දී පසුවීම් කොට ගැනේ. එ බැවින්, මෙවැනි ප්‍රාථමික සන්නිවේදන ක්‍රමෝපායයන් මානවවිද්‍යාවේ විද්‍යාත්මකව සලකා බලන විට නිශ්චිත වංද්ධියමය සංලක්ෂණ සහිත සන්නිවේදනයන් ලෙස හඳුනා ගැනේ.

නිගමනය

ඒ අනුව, තුවරකලාවියේ පැරණි ජනසමාජය විසින් හාවිත කරන ලද ප්‍රාථමික සන්නිවේදන තුමෝපායයන් හි කාලීන එලදායකත්වය අතිශය විස්මෙනක ය. පූජ්ල් විමර්ශනයකින් අනුකූරු ව හෙළිදරව් වන පරිදි රට හේතුසාධක ත්‍රිත්වයකි. ඒවා තුතන මානවවිද්‍යාවේ වෘද්ධීයමය සංලක්ෂණ වේයි.

එ නම්.

1. සංස්කුතියක් සහ සාක්ෂාත්කාව හෙවත් වහා අරුක්ගැනීවීම (immediacy)
2. සරල කාක්ෂණය හෙවත් පහසු ක්‍රියාකාරීත්වය (simplicity)
3. පාරිසරික යෝගනතාව හෙවත් සමාජහිතකාමී බව (harmless)

කරුණු මේ සේ හෙයින්, තුතන මානවවිද්‍යාවේ සිද්ධාන් පරිදි උක්ත සාධකතුය විසින්, එ බිඳු සන්නිවේදන ක්‍රියාකාරකම්, අද අප අත්විද්‍යා පශ්චාත් තුතනය දක්වාත් ඉන් ඔබබවත් මඟ ලෙස මෙන්කරවන බව නිගමනය කළ හැකි ය.

අංශුය ගුන්ථ

නානායක්කාර, සේන, (1999) රජරටසේවා නාට්‍යකලා සම්පූර්ණ, කොළඹ, එස්. ගොඩිගේ සහයෝදරයේ

රන්නපාල, නන්දසේන (1986) සමාජවිද්‍යාවේ මූලධර්ම, කොළඹ, ලේක්හමුස් ඉන්වෙස්ට්මන්ට

Millicon, Max, F. (1968) Communication and National Development (edited by Daniel Lerner and Wilbur Schramme) California, Stanford University Press

Servissses, Elmaan R. (1960) Profiles in Ethnology and Sociology, New York, Hill and Wang.